

“සත්‍යට වන බව දුකට වෙදාණන්” යයි සඳහන් වන පරිදි බුදු කෙනෙකුන් ලොව පහළ වන්නේ සත්ත්වය සසර දුකින් මූදවනු පිණිස ය. සංසාරය යනු ඉපදී ඉපදී මැරි මැරි හවයෙන් හවයට ගමන් කිරීමයි. මෙය සැපයක් නොවේ. දුකකි. “දුකෙක ලොකා පතිචිත්තා” යනුවෙන් වදාල පරිදි මූල ලෝකයම හෝ සසරසැරිසරණ ලෝ වැසියාම පිහිටා සිටින්නේ දුක මත ය. මෙය වටහා ගැනීම ඒ දුකෙහි ම ගැලී සිටින අයට පහසු නැති. බුදු කෙනෙක් ලොව පහළ වී මේ බව පහදා දෙති. එහෙත් කාලයාගේ ඇවැමෙන් එය යටපත් වී නොතේ යයි. නැවත එය වටහා දෙන්නේ කවත් බුදු කෙනෙකි. මේ නිසා බුදු කෙනෙකුන් ලොව පහළ වන්නේ මේ ලෝකයේ සැබැං තත්ත්වය වටහා දෙනු පිණිස ය. එනම් දුක හඳුන්වා දී එයින් මිදෙන මග කියා දෙනු පිණිස ය.


මේ දුක යයි කියන ලෝකයේ සැබැං තත්ත්වය සහ එයින් මිදීම බුදුවරුන් විසින් සතරාකාරයකින් විශ්‍රාන්ති කරනු ලැබේ. එනම්

1. දුක යනු කුමක්දැයි හඳුනා ගැනීම.
2. එයට හේතුව වටහා ගැනීම.
3. එයින් මිදීය හැකි බව වටහා ගැනීම.
4. එයින් මිදීමට මගක් ඇති බව වටහා ගැනීම යනු ඒ විශ්‍රාන්තිය ය. එය වතුරාර්යය සත්‍ය නම්න් හැඳින්වේ.

බුදුරජාණන් වහන්සේ එදා බරණැස ඉස්පතනයේ දී පස්වග මහඟුන්ට මංගල ධර්ම දේශනාව වූ දමිසක් පැවැතුම් සූත්‍රයන් දේශනා කලේ මේ වතුරාර්ය සත්‍යය සි. එය බුදුරජාණන් වහන්සේලා විසින් තමාම අවබෝධ කරගෙන දේශනා කරන සත්‍යයයි. ඒ නිසා ම මෙය සාමූක්කාංසික දේශනා නමින් හැඳින්වේ. දමිසක් පැවැතුම් සූත්‍රයේ සඳහන් වන ආකාරයට එම සත්‍ය සතර මෙසේ ය.

1. දුක්බ ආර්ය සත්‍යය - දුක පිළිබඳ ආර්ය සත්‍යය.
2. දුක්බ සමුද්‍ය ආර්ය සත්‍යය - මේ දුක ඇතිවීමට හේතුව පිළිබඳ ආර්ය සත්‍යය.
3. දුක්බ නිරෝධ ආර්ය සත්‍යය - දුක නැතිකිරීම පිළිබඳ ආර්ය සත්‍යය.
4. දුක්බ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය. - දුකෙහි නැති කිරීම සඳහා වන පිළිවෙත පිළිබඳ ආර්ය සත්‍යය.

දුකින් මිදීමට හෙවත් නිවන් දැකීමට නම් මෙම ආර්ය සත්‍ය සතර දැනගෙන සිටීම පමණක් ප්‍රමාණවත් නොවේ. මේ එක් එක් ආර්ය සත්‍යයන් පිළිබඳ කළයුතු කාර්ය සතරක් තිබේ. එනම් දුක්ඛාර්ය සත්‍යය සැම අතකින්ම විමසා පිරිසිද දැන ගත යුතු ය. (පරිජ්‍යාක්‍රය) දුක්ඛ සමූද්‍ය ආර්ය සත්‍යය හෙවත් තාප්තාව දුරු කළ යුතු ය. (පහාතබා) දුක්ඛ නිරෝධාර්ය සත්‍යය හෙවත් නිර්වාණය තමන් විසින්ම අවබෝධ කළ යුතු ය. අත්දැකිය යුතු ය. (සව්ත්කාතබා) දුක්ඛ නිරෝධ ගාමීන් පරිපදාර්ය සත්‍යය අනුගමනය කළ යුතු ය. වැඩිය යුතු ය. (භාවෙතබා)



මෙම ආර්ය සත්‍ය සතර සත්‍යය යැයි ඇත්තක් යැයි පිළිගැනෙන්නේ කරුණු තුනක් නිසා ය. ඒවා මෙසේ ය.

- තල** - ලෝකයේ සැබැවින්ම පවතින්නේ සිදුවන්නේ එයම බව.
- අවිතප** - කිසි විදියකින් එය එසේ නොවේ යැයි ඔප්පු කළ නොහැකි බව.
- අනැකුණුප** - එය ඒ ආකාරයෙන් මිස වෙනත් ආකාරයකින් නොපවතින බව සිදු නොවන බව.

මෙම සත්‍ය සතරේ සරල අදහස නම් වතු යනු සතරයි. ආර්ය යනු උතුම් යන්නයි. සත්‍යය යනු ඇත්තයි. බුදුහමේ ආර්ය හෙවත් ග්‍රේෂ්ඨයේ නම් බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලා ය. එම ආර්ය සත්‍ය එනමින් හඳුන්වන්නේ කරුණු කිහිපයක් පදනම් කරගෙන ය.

- බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා විසින් අවබෝධ කරන නිසාද
- කිහිලෙසක් බොරු නොවන, වෙනස් කළ නොහැකි උතුම් සත්‍ය වන නිසාද
- මෙම සත්‍යයන් අවබෝධ කිරීමෙන් සෝචාන් ආදි ආර්ය තත්ත්වයන්ට පැමිණෙන නිසාත් ය.

මෙම සත්‍ය සතර මෙසේ සතරාකාරයකින් දැක්වුයේ ඇයි එය වත්‍යා ගැනීමට අවබෝධ කර ගැනීමට එසේ බෙදා දැක්වීම පහසු වන නිසා ය. රෝගීයෙකු ලැගට ගිය විට වෙද්‍යවරයා කරුණු සතරක් සලකා බලනු ලබන

කරුණු සතරයි.

1. ඔහුට රෝගක් ඇති බව.
2. ඒ රෝගයට හේතුව.
3. රෝගය සුව කළ හැකි බව.
4. සුව කිරීමට යෙදිය යුතු පිළියම යනු එසේ සලකා බලනු ලබන

මෙම ආකාරයෙන් ම මෙම සත්‍ය සතර පිළිබඳ ව ද අංග හතරක් තිබේ. එය මෙසේ දැක්වේ.

- | | |
|---------|--|
| පවත්ති | - පවත්ති යනු ලොව පවත්නා සැබැඳී ස්වභාවය සි. එහම දුකයි. |
| පවත්තක | - පවත්තක යනු එම දුක පවත්වන්නා හෙවත් ඒ දුක ඇතිවන්නේ කුමන හේතුවක් නිසාද යන බව. |
| නිවත්ති | - නිවත්ති යනු එම දුකෙහි නැවැත්මක් ඇති බව හා ඒ නැවැත්ම කුමක් ද යන බව. |
| නිවත්තක | - නිවත්තක යනු දුක තවත්වන්නා හෙවත් නැවැත්වීමේ මාර්ගය. |

සත්ත්වය සසර දිගින් දිගට සැරි සරන්නේ මෙම ආර්ය සත්‍යය මෙම ආකාරයෙන් අවබෝධකර නොගැනීම නිසා බව බුදුරජාණන් වහන්සේ ම වදාලේ “ඉමෙස වතුනන් අරියසවානා අපට්ටිවෙදා දියමදානා සනඩාවිතං සංසරිතං තුමහාකංච්ච මමණ්ඩව” යනුවෙති. බුදුරජාණන් වහන්සේලා මෙම වතුරාර්ය සත්‍යය අකාර තුනකින් අවබෝධ කර ගනිති. එහම,

1. සත්‍ය ක්‍රියාත්මකය - ඒ සත්‍යයක් බව තේරුම ගැනීමේ නුවණ.
2. කෘත්‍ය ක්‍රියාත්මකය - ඒ සත්‍ය පිළිබඳ කළ යුතු කෘත්‍ය දැන ගැනීමේ නුවණ.
3. කෘත ක්‍රියාත්මකය - ඒ සත්‍ය පිළිබඳ කළ යුතු දේ කර නිම වූ බව දැන ගැනීමේ නුවණ.

මෙමෙස එක් එක් සත්‍යය පියවර තුනකින් යුත්ත බැවින් තිපරිවට්ටය නමින් භැඳින්වේ. මෙම පියවර තුන සත්‍ය සතර අනුව දොලොස් ආකාරවේ. බුදුකෙනෙකුන් වහන්සේ නමක් මෙම සත්‍ය සතර කිසිවෙකුගේ පිහිටක් නැතිව තමන් වහන්සේ ම දැන අවබෝධ කරගන්නා බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක. රහතන් වහන්සේ අර්හත් එලයට පත් වන්නේ ද මෙම වතුරාර්ය සත්‍යය අසා අවබෝධ කර ගැනීමෙනි.

දුක්බාර්ය සත්‍යය.

ගද, දුගද, සිරින්, දුසිරින් යැයි කිවාසේ “දු” යන්න තරක පිළිකුල් කටයුතු යන අදහස දෙයි. “බ” යනු ආකාසයට නමකි. ආකාසය යනු හිස් දෙයකි. කිසිවක් නැති තැනකි. ඒ අනුව නොයෙකුන් අපල, උපදුව, විපත්තිවලට හේතුවන හෙයින් මෙම සසර පැවැත්ම හා පාවස්කන්දය පිළිකුල් කටයුතු ය. තරක ය. එසේම බොහෝ දෙනා සිතන පරිදි මෙම සංසාර ජීවිතය දුව හෙවත් සඳාකාලික නැත. සුඛ හෙවත් සැප හෙවත් සහපත් නැත. ආත්මය මෙය මාගේය යැයි ගත යුතු දෙයක් නැත. එහෙයින් මෙය හැම අතකින්ම හිස් ය. මෙසේ මේ සංසාරගත ජීවිතයන් පඟ්ඩ්ටස්කන්දයන් පිළිකුල් කටයුතු බැවින් ද හිස් බැවින් ද දුක්බ යැයි කියනු ලැබේ. (විශුද්ධ මාර්ගය) ධම්මවක්කප්පවත්තන සූත්‍රයේ දී දුක්බාර්ය සත්‍යය පැහැදිලි කරන්නේ මෙසේ ය.



“ඉදා බො පන හික්බවේ දුක්බං අරිය සවවං ජාතිපි දුක්බා, ජරාපි දුක්බා,
ව්‍යාධිපි දුක්බා, මරණමි දුක්බං අප්පියෙහි සමපයොගා දුක්බා
පියෙහි විප්පයොගා දුක්බා යම්පිව්‍යං න ලහති
තම්පි දුක්බං සංඛිතෙන පංචපාදානකඩනයා දුක්බා.”

මෙම පායයට අනුව පහත සියල්ල දුක් වේ. එනම්

1. ජාතිය (ඉපදීම)
2. ජරාව (මහත් වීම)
3. ව්‍යාධිය (ලෙඩ් වීම)
4. මරණය (මරණයට පත්වීම)
5. අප්පියන් සමග එක් වීම.
6. ප්‍රියයන්ගෙන් වෙන් වීම.
7. කැමැති දේ නොලැබීම.
8. සැකෙවින් මමය, මාගේය යයි උපාදාන වශයෙන් අල්ලා ගත් විට පංචස්කන්ධය ම
දුක ය.

දුක යැයි කි විට එක්වරම අපට හැගෙන්නේ රිදීමක්, දුක් වේදනාවක් ගැනය.
එහෙත් වතුරාරිය සත්‍යයේ දි දුක්බ යන්න යෙදෙන්නේ වේදනාකාරී ස්වභාවයට පමණක්
නොව. රට වඩා පුළුල් අර්ථයකිනි. දිව්‍ය, මුත්ම, මනුෂ්‍ය යන සැප සහිත සුගති තුනෙහිම
කොතරම් සැපවත් සත්ත්වයන් සිටියන් ඔවුන් සැමවිට ම සුවෙන් සතුවෙන් සිටින්නේ
නොවෙති. මේ කාරණයෙන් වතුරාරිය සත්‍යයෙහි දුක්බ යැයි කියන්නේ කුමක්දැයි
යාන්තමින් තේරුම් ගත හැකි ය. ඒ නිසා සුගතියේ සැප විදින සත්ත්වයාටත් දුගතියේ දුක්
විදින සත්ත්වයාටත් දුක පොදු කාරණයකි. එය එසේ වන්නේ කුමන හේතුවක් නිසාදැයි
තේරුම් කර දීමට දුක ආකාර තුනකින් විස්තර කරනු ලැබේ. එවා මෙහේ ය.

1. දුක්බ දුක්බතා (සාමාන්‍ය දුක්)
2. විපරිණාම දුක්බතා (වෙනස් වීමේ දුක්)
3. සංඛාර දුක්බතා (අැතිවීම නැතිවීම හේතුවෙන් හටගන්නා දුක්)

දුක්ඛ දුක්ඛතා හෙවත් සාමාන්‍ය දුක් යනු සත්ත්වයා සාමාන්‍ය ජ්‍යෙෂ්ඨයේ දී මූහුණ දෙන දුක් සහගත, අප්‍රසන්ත, අමිතිරි, අසහනකාරී, අත්‍යප්‍රතිකාරී, වේදනාකාරී, කලහකාරී, තොත්දය ඇතිකරවන ගැටුම්කාරී, කායික හා මානසික අත්දැකීම ය. දුකෙහි පවත්තා මෙම තත්ත්වය විස්තර කෙරෙන්නේ ඉපදීම, වයසට යැම, අසනීප වැම, මිය යැම, අප්‍රියයන් හා එක් වැම, ප්‍රියයන්ගෙන් වෙන් වැම, කැමති දේ නොලැබීම යනුවෙති. මෙම කරුණු සහ ඒ හා සම්බන්ධ අනෙකුත් අප්‍රසන්න සියල්ල දුක් ලෙස තෝරුම ගත හැකි ය.

විපරිණාම දුක්ඛතා හෙවත් වෙනස් වීමේ දුක් නම් සියල්ල අනිතා බැවින් තිරතුරුව වෙනස් වන බව යි. එසේ වෙනස්වීම හේතුවෙන් ඇතිවන අප්‍රසන්න තත්ත්වය විපරිණාම දුක්ඛ නම් වේ. සත්ත්වයාගේ උප්පත්තිය මරණයෙන් ද යොවනය මහඟ වීමෙන් ද නිරෝගී බව රෝගී වීමෙන් ද අවසන් වේ. එසේ සිදුවන වෙනස් වීම විපරිණාම දුක්ඛ නම් වේ.

සංඛාර දුක්ඛතා හෙවත් සංස්කාර දුක් නම් ඇතිවීම නැතිවීම හේතුවෙන් හටගන්නා දුකායි. හේතු ප්‍රතානයෙන් ඇතිවන සියල්ල සංඛාර හෙවත් සංස්කාර නම් වේ. ලොව පවත්නා සියල්ල මෙන් ම මිනිසාගේ යහපත් සහ අයහපත් කායික, වාචකි සහ මානසික ක්‍රියා ද සංස්කාර වේ. අප රස් කරන කුසලාකුසල කර්මයේ ද සංස්කාරයේ ය. එමගින් නැවත නැවත ඉපදී සසර දුක් විදිමට හේතුවන බැවින් කර්ම ද සංස්කාර දුක් ගණයට වැමේ. ඒ අනුව සත්ත්වයා මෙන් ම සත්ත්වයාගේ පැවැත්ම ද සංස්කාර සමූහයක් වේ. එබැවින් මෙම සංස්කාර ධර්ම ද දුක් වේ.

බ්‍යුරජාණන් වහන්සේගේ දුක් පිළිබඳ අවසන් පැහැදිලි කිරීම වන්නේ, “සංඛාරයෙන් පක්ෂුවාදානකබනාදා දුකාබා” යන්න යි. එමගින් පැහැදිලි කෙරෙන්නේ කෙටියෙන් කිවහොත් පක්ෂුව උපාදානස්බන්ධය ම දුක් සහිත බව යි. සත්ත්වයාගේ පැවැත්ම ඇතිවන්නේ මෙම පක්ෂුවස්බන්ධය දැඩි ලෙස උපාදානය කිරීමෙන් හෙවත් අල්ලා ගැනීමෙති. මෙම ස්කන්ධ පහ පිළිබඳ උපාදානය ඇතිතෙක් සත්ත්වයා දුකෙන් නිදහස් නොවේ. මේ දුක්ඛංසය සත්ත්වය යි. එය පිරිසිද දත් යුතු ය.

දුක්ඛ සමූද්‍යාරය සත්ත්වය

රෝගයට රෝග නිදානය මෙන් දුකට එය ඇතිවීමට හේතුව සමූද්‍ය නම් වේ. දුක් ඇතිවීමට හේතුව ලෙස බුද්ධ දහමේ ඉගෙන්වෙන්නේ තණ්හාවයි. තණ්හා යන වවනයෙහි අර්ථය වන්නේ පිපාසය යන්න යි. කාමය සඳහා නොසනීසිදෙන පිපාසය තණ්හා නම් වේ. දුක්ඛ සමූද්‍යාරය සත්ත්වය දම්සක් පැවැතුම් සූත්‍රයේ විස්තර කෙරෙන්නේ මෙසේ ය.

ඉදා බො පන හිකුවෙ දුකු සමූද්‍ය අරියසවල් යායෝ තණ්නා
පොනොහවිකා නනදිරාගසහගතා තත්ත්ත්වාහිනනදිනී සෙයාවිදී?
කාම තණ්හා භව තණ්හා විහව තණ්හා

මේ අනුව තණ්හාව දුකට හේතු වන්නේ කාරණා තුනක් නිසා බව කියවේ.

1. පොනොහවිකා - පුනර්භවය ඇතිකරන ස්වභාවය
2. නනදිරාගසහගතා - සිත කාමයෙන් හෝ හවයන්හි ඉපදීමෙන් කුල්මත්වන,
ඉල්පෙන, ඇලෙන ස්වභාවය.
3. තත්ත්වාහිනන්දිනී - ඒ උපන් හවයෙහි හෝ රුප ගබඩ අයි අරමුණෙහි සිත
ඇලෙන ස්වභාවය.

මේ නිසා තණ්හාට සත්ත්වයාට දුක් ඉපදීමට හේතුවේ. සත්ත්වයා කම්සැප විදිමට ආසා කරයි. සහර හවයෙන් හවය ඉපදීමටත් ආසා කරයි. සමහර විට සමහර කෙනෙක් නොඉපදීමටත් කැමති ය. ඒ ඒ සත්ත්වයන්ගේ විවිධ අදහස් අනුව තණ්හාට තුන් ආකාර වේ.

1. කාම තණ්හා - ඇසි, කන, නාසය, දිව, ගරිරය හා මනස යන ඉන්දියන්ගෙන් ගනු ලබන රුප, ගබඩ, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම යන අරමුණු කෙරෙහි ඇති ආගාව කාම තණ්හා වේ.
2. හව තණ්හා - හවය හෙවත් පැවැත්ම කෙරෙහි ඇති ආගාව හව තණ්හා නම් වේ. කාම හව, රුප හව, අරුප හව යනුවෙන් පැවැත්මේ ආකාර තුනක් වේ. ඒවායේ පැවැත්ම පිළිබඳ ඇති ආගාව තණ්හාවේ මූලික ස්වභාවය යි.
3. විහව තණ්හා - නොපැවැත්ම පිළිබඳ ඇති ආගාව විහව තණ්හා නම් වේ. පරලොවක් නැත යන පිළිගැනීම මත මෙලොව හැකි කාක් පස්කම් සැප විදීමේ ඇති ආගාව විහව තණ්හාට වේ.

මේ අනුව තණ්හා තුනෙන් කුමත තණ්හාට වුවත් සත්ත්වයාට තැවත තැවත ඉපදීමට හේතුවන බැවින් ද එතැන් සිට සියලු දුක් විදිමට හේතුවන බැවින් ද දුක්ඛ සමුද්‍යාර්ය සත්‍ය නම් වේ. මෙම දුක්ඛ සමුද්‍යාර්ය සත්‍යය ප්‍රහාණය කළ යුතුය දුරු කළ යුතු ය.

දුක්ඛ නිරෝධාර්ය සත්‍යය

දුක්ඛහි ඇතිවිම, දුක්ඛන් නිදහස් වීම, තෘප්ත්‍යාවේ කිසිවක් ඉතිරි නොකොට සහමුලින් ම තැනි කිරීම නිවන හෙවත් නිර්වාණය නම් වේ. ලෝකය දුක මත පිහිටා ඇති බවත් එයට මූලික හේතුව මිනිස් සිත තුළ පවත්නා අසීමිත ආගාව බවත් පෙන් වු බුදුන් වහන්සේ එම දුකින් අත්මිදීම, නිදහස් වීම දුක්ඛ නිරෝධාර්ය සත්‍යය ලෙස හෙළිකොට වදානුහු. දම්සක් පැවැතුම් සූත්‍රයේ දුක්ඛ නිරෝධාර්ය සත්‍යය විස්තර කෙරෙන්නේ මෙසේය.

“ඉදා බො පන හිකඩවේ දුක්ඛ නිරෝධං අරියසවවං යො
තස්සායෙව තණ්හාය අසේස විරාග නිරෝධා වාගො
පරිනිසසගො මුතති අනාලයො”

තාශණාව ඉතිරි නොකොට ඉවත් කිරීම, අත්හැරීම මුළුමතින් ම ඉවත දැමීම ඉන් මිදුම හා එහි නොඇලීම තිරේදය යි. එය ම විරාගය ලෙස ද දැක්වෙයි. රාගය යනු ඇලීමයි. විරාගය යනු නොඇලීමයි. එය ම තහාගය හෙවත් අත්හැරීම ලෙස ද දැක්වෙයි. එය සැබැ නිදහස ය. සියලු දුක්වලින් නිදහස් වීම ය. ගසක මුල ගක්තිමත් ව තිබෙනම් මැදින් කපා දැමුව ද නැවත ලියලයි. නැවත හට නොගැනීමට නම් එම ගසහි මුල උදුරු දැමීම යුතු ය. එමෙන් ම තාශණාව මුළුනුප්‍රවා දැමීමෙන් සසර ගමන අවසන් කළ හැකි ය. නිවන් අවබෝධ කළ හැකි ය.

මේ අනුව දුක්බ තිරේදය යනු නිර්වාණය යි. තිරේද යන්නෙහි අර්ථය නැති කිරීමයි. නැති කරන්නේ නසන්නේ තාශණාවයි. වෛද්‍යවරයා රෝගියාගේ රෝග නිදානය සොයා එයට පිළියම් කරයි. එවිට රෝගය නැතිව යයි. එසේම දුකට හේතුව වූ තාශණාව නැතිකළ විට දුක ද නැතිව යයි. හේතුවක් තිසා යමක් හටගත්තේ නම් ඒ හේතුව නැති කළේහි එම හටගත් දේ නැතිවන්නේ ය. යනු බුද්ධ දේශනාවයි. (හෙඩු පරිවර සමුහත් හෙතු හංග තිරුණුකිනි) ඒ අනුව තිරේද හෙවත් තිවත යනු නැවත නොඉපදීමයි. නැවත ඇති නොවීමයි.

මූං ඇටයක් වැනි බේජයක් තම්බාගත් විට එහි බේජ ගක්තිය නැතිවේ. නැවත පැල නොවේ. තිරේදය ද එසේ ය. තණ්ඩා බේජය නැති කළ විට නැවත තුපදියි. "තෙ බේජ බේජා අවිරුල්හිවෘත්තන්දා" කිවේ ඒ තිසා ය. තිරේද හෙවත් නිවන තවත් තැනක ඉපදීමක් නොවේ. මෙහිදී ම තිවී යාමකි. පහණක් තිරය හෝ තෙල් හෝ ඒ දෙකම හෝ අවසන් වූ විට තිවී යන්නේ ය. එසේම රහතන් වහන්සේ ද නැවත ඉපදීමේ තණ්ඩාව නැතිවිට මෙහිදී ම නිවෙන්නේ ය. "නිබනති දීරා යථාය පදිජා" යයි වදාලේ ඒ හෙයිනි. මේ දුක්බ තිරේදරය සත්‍යය තමා විසින් ම ස්‍යාක්ෂාත් කළ යුතු ය. ප්‍රත්‍යාස්‍ය කළ යුතු ය. "පවතත් වේදිතබා වික්‍රුතිති" යනුවෙන් වදාලේ ද එයයි.

දුක්බ තිරේද ගාමිණීපටිපදාරය සත්‍යය

සසර දුකින් මිදි නිවන් අවබෝධ කිරීමට අනුගමනය කළ යුතු මාර්ගය වන්නේ දුක්බ තිරේද ගාමිණීපටිපදාරය සත්‍යය යි. එය ආර්ය අභ්‍යාගික මාර්ගය ලෙස ද මැදුම පිළිවෙත ලෙස ද දැක්වේ. දුක්බ තිරේද ගාමිණීපටිපදාරය සත්‍යය ආර්ය අභ්‍යාගික මාර්ගය ම වන බැවි දමිසක් පැවතුම් සූත්‍රයේ සඳහන් කෙරෙන්නේ මෙසේ ය.

"ඉදං බො පන හිකඩවෙ දුක්බ තිරේද ගාමිණී පටිපදා අරියසවවා.
අයමෙව අරියා අටයාගිකො මගො සෙයාලීදං, සමමා දිවයී,
සමමා සංක්මෙපා, සමමා වාචා, සමමා කම්මනො, සමමා ආර්මෙවා,
සමමා වායාමො, සමමා සති, සමමා සමාධි."'

1. සම්මා දිවයී

සම්මා දිවයී යනු යහපත් දැකීම හෙවත් සත්‍ය අවබෝධය සි. වතුරාජය සත්‍යය පිළිබඳ ඇදාණය සම්මා දිවයීය සි.

2. සම්මා සංකෘතය

සම්මා සංකෘතය යනු යහපත් කළුපනාව සි. පස්කම් සැපතින් නික්මීම (නෙක්කම් සංකෘතය) අනුන් නැසීමෙන් වැළකීම (අව්‍යාපාද සංකෘතය) අනුන්ට හිංසා කිරීමෙන් වැළකීම (අව්‍යාහිංසා සංකෘතය) යන සංක්ලේපනාවේ සම්මා සංකෘතය සි.

3. සම්මා වාචා

සම්මා වාචා යනු යහපත් වවන හාවිතය සි. වවනයෙන් සිදුවන බොරු කීම, කේළාම කීම, හිස් වවන කීම හා රූ වවන කීම යන අකුසල් සතරින් වැළකීම සම්මා වාචා වේ.

4. සම්මා කම්මනත

සම්මා කම්මනත යනු යහපත් ක්‍රියාවල නිරත වීම සි. කයින් සිදුවන වැරදි වන පරපණ නැසීම, සොරකම, වැරදි කාම සේවනය යන අකුසල් වැළකීම සම්මා කම්මනත වේ.

5. සම්මා ආර්ථිකයි

සම්මා ආර්ථිකයි යනු යහපත් දිවිපැවැක්ම සි. සාර්ථක ජීවනේපායක නිරත වීම සි. අදහැමි අකුසල පක්ෂයෙහි වැශෙන පාපකාරී ජීවනේපාය අතහැර දමා දහැමි වැළයාගෙන ජීවත්වීම සම්මා ආර්ථිකය සි.

6. සම්මා වායාම

සම්මා වායාම යනු යහපත් උත්සාහය සි. තුළන් අකුසල තොටුපදිඩ්මටත්, උපන් අකුසල නැතිකිරීමටත්, තුළන් කුසල් ඉපදිඩ්මටත්, උපන් කුසල් දියුණු කිරීමටත් ගන්නා සතරාකාර උත්සාහය සම්මා වායාම වේ.

7. සම්මා සති

සම්මා සති යනු යහපත් සිහිය සි. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, විත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව යන සතරාකාර අනුපස්සනා දියුණු කිරීම සම්මා සතිය වේ.

8. සම්මා සමාධි

සම්මා සමාධි යනු යහපත් සමාධිය හෙවත් මානසික එකතුකම සි. ප්‍රථමධ්‍යානය, දැව්තීයධ්‍යානය, තෘතීයධ්‍යානය, වතුරුපධ්‍යානය යන ද්‍යාන උපද්‍යා ගැනීම සම්මා සමාධිය වේ.

ඩුඩු දහම ධර්මයක් සහිත විනයකි. හික්ම්මේ මාර්ගයකි. එය හැඳින්වෙන්නේ සික්බා හෙවත් ශික්ෂා යනුවෙනි. බුදුභමේ ශික්ෂා තුනකි. අධිකිල, අධිචිත, අධිපක්ෂයා යනු ඒ ශික්ෂා තුනයි. ආරුය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිවියි හා සම්මා සංක්පේප යන අංග අධිපක්ෂයා ශික්ෂාවටත් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආල්ව යන අංග අධිකිල ශික්ෂාවටත් සම්මා වාචාම, සම්මා සති, සම්මා සමාධි යන අංග අධිචිත ශික්ෂාවටත් ඇතුළත් වේ. ඉහත කි ශිලයෙන් සමාධියට ද සමාධියෙන් ප්‍රයුවට ද ගමන් කළ හැකි ය. එය නිවන් මග සි. දුක්ඛ නිරෝධගාමී පටිපදුවයි.

වතුරාරුය සත්‍යය හඳුන්වන විවිධ නාම

දුක්ඛබාරුය සත්‍යය	දුක	පරිණෙකුද්‍යාය	පවත්ති
දුක්ඛ සමුද්‍යාරුය සත්‍යය	දුකට හේතුව	පහාතබඟ	පවත්තනක
දුක්ඛ නිරෝධගාරුය සත්‍යය	දුක නැතිකිරීම	සව්ත්කාතබඟ	නිවත්ති
දුක්ඛ නිරෝධගාමී පටිපදාරුය සත්‍යය	දුක නැතිකිරීමේ මාර්ගය	හාවෙතබඟ	නිවත්තක

ශ්‍රීයාකාරකම

- වතුරාරුය සත්‍යයේ අංග වෙන වෙන ම ලියා දක්වන්න.
- තෘප්තියාව දුකට හේතුව සි. දුක්ඛ සමුද්‍යාරුය සත්‍ය මගින් පැහැදිලි කරන්න.
- දුක්ඛ නිරෝධගාමී පටිපදාරුය සත්‍යය යනු නිවන් සි. කෙටියෙන් පැහැදිලි කරන්න.

පැවැරුම

මිබට හෝ ඔබ පවුලේ කෙනෙකුට පැන තැගුණු යම් ගැටුවක් විසඳා ගැනීමට වතුරාරුය සත්‍යය න්‍යාය යොදාගත හැකි ආකාරය පැහැදිලි කරන්න.

පුහුණුවට

යථාපි මූලේ අනුපද්ධවේදපෙන - ජ්‍යෙන්හාපි රැකෙබා පුනරේව රැභති
ඡවාපි තණ්හානුසයේ අනුහතේ - නිබුතති දුක්ඛම්දීං පුනෘතානා

(දම් පදය - තණ්හා වගය ۵ ගාර්යා)

කිසියම් ගසක මුල උපද්‍යයක් නොමැතිව තිබේ නම්, එම ගස කෙනෙක් කැපුවත්
නැවත නැවත ලියලයි. එසේ ම තණ්හාවෙන් හා තණ්හාව
හා බැඳුණු අනෙක් ක්ෂේරයනුත් සම්පූර්ණයෙන් ම නොනසන තාක්
මේ සාංසාරික දුක නැවතත් හටගනී.